

මූලික තොරතුරු පත්‍රිකාව
පුද්ගලික ණය

නිෂ්පාදනයේ ස්වභාවය	මූලිකාංග සහ ප්‍රතිලාභ	මූලික තැන්පතුව සහ ගාස්තු	සුදුසුකම්	මූලික නියමයන් සහ කොන්දේසි
රාජ්‍ය, අර්ධ රාජ්‍ය ආයතනවල හෝ පෞද්ගලික අංශයේ සේවයේ නියුතු ගනුදෙනුකරුවන් වෙනුවෙන් විශේෂ වන ණය පහසුකමකි. මෙම ණය පහසුකම බැංකුවේ අනුමැතිය මත පෞද්ගලික කටයුතු හෝ පරිභෝජන අවශ්‍යතාවයන් සඳහා යොදා ගත හැකිය.	පොලී අනුපාතය: 011 5411411 දුරකතන අංකය අමතා හෝ https://www.sdb.lk/en/rates යොමුව හරහා අපගේ නිල වෙබ් අඩවියට ඔබට වැඩිදුර විස්තර ලබාගත හැකිය. මූලිකාංග: - දින 3 ක් තුළ ඉක්මන් අනුමැතිය. - අවම පොලී අනුපාතයන්. - අයදුම්කරු වයස අවුරුදු 18 ට වැඩි ශ්‍රී ලාංකිකයෙක් විය යුතුය. - දිවයින පුරා විසිරුණු ශාඛා ජාලය හරහා පහසුවෙන් සේවය ලබාගත හැකියි. - SDB බැංකුවෙන් හෝ වෙනත් මූල්‍ය ආයතනයකින් ණය ලබාගෙන ගෙවීම් පැහැරහැර නොතිබිය යුතුයි. - තහවුරු කළ හැකි ආදායමක් හිමි රාජ්‍ය අංශයේ, නෛතිකව පිළිගත් ආයතනවල හෝ පෞද්ගලික අංශයේ සේවයේ නියුතු ගනුදෙනුකරුවන් සඳහා වෙන්වුණු සේවාවකි.	පොලී අනුපාත/දඩ අයකිරීම්/ගාස්තු සහ අයකිරීම් පිළිබඳව තොරතුරු: 011 5411411 දුරකතන අංකය අමතා හෝ ළඟම SDB ශාඛාවට පිවිස ලබාගත හැක. https://www.sdb.lk/en/fees-and-charges යොමුව හරහා අපගේ නිල වෙබ් අඩවියට පිවිස ලබාගත හැකිය.	ඔබ ළඟම ඇති අපේ ශාඛාව හා සම්බන්ධ වන්න. සුදුසුකම්: - දැනට රාජ්‍ය අංශයේ සේවයේ නියුතු ගනුදෙනුකරුවන් හට ණය ලබා ගැනීම සඳහා අවශ්‍යවන අවම වැටුප රු 40,000/= ක් දක්වා අඩු කර ඇත. - අලුතෙන් රාජ්‍ය සේවයට එක්වන ගනුදෙනුකරුවන් සඳහා අවම වැටුප අවශ්‍යතාවය රු 75,000/= ක් වේ. - සියළුම පෞද්ගලික අංශ සේවකයින් හට ණය ලබා ගැනීම සඳහා අවශ්‍ය කරන අවම වැටුප රු 75,000/= ක් වේ.	ණය ලබා ගැනීම සඳහා අවශ්‍ය අවම වැටුප රු 75,000/= ක් වේ (මෙය දැනට ටොප් අප් පහසුකම ලබා ගෙන තිබෙන රාජ්‍ය අංශයේ සේවකයින් සඳහා අදාළ නොවේ). ඇපකරුවන් දෙදෙනෙක් අවශ්‍ය වේ. පාවෙන පොලී අනුපාතයක් වලංගුවන ණය සහ ස්ථාවර පොලී අනුපාතයක් වලංගු වන ණය සඳහා සම්පූර්ණ වැටුප හෝ චාරික ගෙවීමට අදාළ මුදල, සේවා යෝජකයා හරහා කෙළින්ම බැංකුවට සම්ප්‍රේෂණය කිරීමට කටයුතු කළ යුතුය. ඒ සඳහා අවශ්‍යවන ලිපියක් ලබා දිය යුතුය. ණය ලබාදීම සඳහා සලකා බලන වයස් සීමාව සේවා යෝජකයා විසින් තහවුරු කරන ලද විශ්‍රාම ගැනීමට නියමිත දිනයට අනුව සලකා බලනු ඇත. අවම වශයෙන් විශ්‍රාම ගැනීමට වසර 2 කට පෙරාතුව ණය ගෙවා අවසන් කිරීමට හැකි වීම අවශ්‍ය වේ.



#ඔබවටවටන

මූලික තොරතුරු පත්‍රිකාව පුද්ගලික ණය

පැමිණිලි සිදු කරන පිළිවෙල:

ගනුදෙනුකරුවන් හට ඔවුන්ගේ යෝජනා සහ පැමිණිලි පහත සඳහන් ආකාරයට යොමු කළ හැක.

- 011 5411411 දුරකතන අංකයෙන් අපේ සේවා මධ්‍යස්ථානය අමතා හෝ 011 2832571 දුරකතන අංකය/customercare@sdb.lk ඊ මේල් ලිපිනය හරහා ප්‍රධාන කාර්යාලයේ පිහිටා ඇති පාරිභෝගික පැමිණිලි අංශයට යොමු කිරීමෙන් හෝ පැමිණිලි භාර ප්‍රධාන නිලධාරියා වෙත headfcp@SDB.lk ඊ මේල් ලිපිනය හරහා පැමිණිලි යොමු කිරීම සිදු කළ හැක. පැමිණිලි සිදු කරන පිළිවෙල පිළිබඳව වැඩිදුර විස්තර සඳහා <https://www.sdb.lk> යොමුව හරහා අපේ නිල වෙබ් අඩවියට පිවිසෙන්න.

ඔබේ පැමිණිලි තැපැල් මගින් යොමු කිරීමට:

භාර නිලධාරී - පාරිභෝගික පැමිණිලි භාර ගැනීමේ අංශය,
ප්‍රධාන කාර්යාලය, SDB බැංකුව, අංක 12, එඩ්මන්ටන් පාර, කිරුළපන, කොළඹ 06.

අපේ නිෂ්පාදන සහ සේවාවන්ට අදාළ තොරතුරු ලබා ගැනීමට හෝ වෙනත් කරුණක් සම්බන්ධයෙන් අප හා සම්බන්ධ වීමට ඔබට අවශ්‍ය නම් සම්පතම ශාඛාවට පිවිස හෝ අපේ දුරකතන සේවා මධ්‍යස්ථානය අමතා හෝ එය සිදුකළ හැක. සම්පතම SDB ශාඛාව පිළිබඳව දැන ගැනීමට 011 5411411 දුරකතන අංකයෙන් අපේ සේවා මධ්‍යස්ථානය අමතන්න. නැතිනම් <https://www.sdb.lk> යොමුව හරහා අපගේ නිල වෙබ් අඩවියට පිවිසෙන්න.



#ඔබවටවත